

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණ බණ්ඩ - 3 සේවා ගණයේ ක්‍රීඩා නිලධාරී තනතුර සඳහා බඳවාගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය

1. සම්බන්ධ වන ආයතන
 - 1.1. දෙපාර්තමේන්තුව යොමු අංකය දිනය -
 - 1.2. අමාත්‍යාංශය - බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය යොමු අංකය - 1/6 බඳවාගැනීමේ පරිපාටි දිනය - 2014.09.25
 - 1.3. කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් - විසින් තනතුර අනුමත කිරීම යොමු අංකය -DMS/D/පොදු 11-2 දිනය - 2012.12.19
 - 1.4. ප්‍රධාන ලේකම් (බ.ප.) නිර්දේශය යොමු අංකය CSO/PTR/12/26/11-11 දිනය 2015.11.11
 - 1.5. වැටුප් කොමිෂන් සභාවේ නිර්දේශය යොමු අංකය දිනය
 - 1.6. බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශය යොමු අංකය 1/4/2/5/28 දිනය 2015.12.23
 - 1.7. ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය යොමු අංකය දිනය

2. පත් කිරීමේ බලධරයා ක්‍රියාත්මක වන දිනය - බස්නාහිර පළාත් ක්‍රීඩා විෂය භාර අමාත්‍යාංශ ලේකම් - ගරු ආණ්ඩුකාරතුමා අනුමත කල දින සිට ක්‍රියාත්මක වේ.

3. සේවා ගණය පිළිබඳ විස්තර
 3.1. සේවා ගණය - කළමනාකරණ සහකාර තාක්ෂණ බණ්ඩ - 03
 3.2. ශ්‍රේණි - III,II,I

3.3. පැවරෙන කාර්යයන් පිළිබඳ පොදු නිර්වචනය-
 ආයතනයන්හි විධායක කළමනාකරණ හා පරිපාලන යන මට්ටම් වල නියුතු වූවන්ගේ කාර්යයන්ට උපස්ථම්භක හා / හෝ පහසු කාරක කර්තව්‍යන් අතුරින් ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ විශේෂිත නිපුණතාවයකින් යුත් කාර්යයන් මෙම සේවා ගණයට පැවරේ. මෙම ගණයේ කාර්යයන් අතුරින් පත්කිරීම් බලධරයා විසින් සුවිශේෂී කොට දක්වනු ලබන කාර්යයන් මෙම සේවා ගණයට අයත් නිලධරයන් විසින් ඉටු කරනු ලැබිය යුතුය.

3.4. කාර්යයන් පැවරීම -
 ශ්‍රේණිගතව කාර්යයන් පැවරීමක් සිදු නොකරන අතර මෙම සේවා ගණයට පැවරෙන කාර්යයන් අතුරින් ඕනෑම කාර්යයක් සේවයේ අවශ්‍යතාව මත ජ්‍යෙෂ්ඨතාව හා කුසලතාව පදනම් කොට ගෙන ඕනෑම ශ්‍රේණියක නිලධරයෙකුට ආයතන ප්‍රධාන විසින් පවරනු ලැබිය හැක.

4. තනතුරේ ස්වභාවය - ස්ථිර, විශ්‍රාම වැටුප් සහිත

අනුමත කරමි / නොකරමි

he hke

දිනය 2016.01.21
 යෝ.පී. ලෝකේසිවරන්
 ආණ්ඩුකාරවරු
 බස්නාහිර පළාත

5. වැටුප්

5.1. වැටුප් කේත අංකය

-MT 1- 2006 A

5.2. වැටුප් පරිමාණය

- 14,425-10x145- 11x170- 6x240- 14x 320-23,665/-

5.3. ශ්‍රේණි ක්‍රමයට අදාළ ආරම්භක වැටුප් පියවර

තනතුර හා ශ්‍රේණිය	ආරම්භක වැටුප් පියවර	ආරම්භක වැටුප් තලය (රු)
III	පියවර 01	14,425.00
II	පියවර 12	16,045.00
I	පියවර 23	17,985.00

6. සේවා ගණයට අයත් තනතුරු/තනතුරු

6.1 අනුමත තනතුරු නාම, අනුමත තනතුරු සංඛ්‍යාව හා ඒවාට පැවරෙන කාර්යයන්

අනුමත තනතුරු නාම	තනතුර අනුමත ශ්‍රේණිය	අනුමත තනතුරු සංඛ්‍යාව	කාර්යයන්
ක්‍රීඩා නිලධාරී	III,II,I	43	<p>i. අදාළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ ක්‍රීඩා සමාජ, පාසල් ක්‍රීඩා සමාජ, ආයතනික ක්‍රීඩා සමාජ ආදී සියලු ආකාරයේ ක්‍රීඩා සමාජ ලියාපදිංචි කිරීම හා ප්‍රාදේශීය මට්ටමේ සිට විවිධ ක්‍රීඩා තරඟ සංවිධානය කිරීම, ක්‍රීඩාවේ උන්නතියට අදාළ සම්මන්ත්‍රණ සංවිධානය කිරීම හා දිස්ත්‍රික්, පළාත් හා ජාතික ක්‍රීඩා උළෙල වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමේ සංවිධාන කටයුතු ඉටු කිරීම.</p> <p>ii. අදාළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ ව්‍යායාම් මධ්‍යස්ථාන, ක්‍රීඩා සමාජ ශාලා පිළිබඳ තොරතුරු පවත්වාගෙන යාම හා සුපරීක්ෂණ කටයුතු, දෛනික ව්‍යායාම් කරන්නන්ගේ සංචිත, විනෝද ජනක ක්‍රීඩා මධ්‍යස්ථාන, ක්‍රීඩා තොරතුරු මධ්‍යස්ථාන ආදිය පිහිටුවීමට කටයුතු කිරීම.</p> <p>iii. අදාළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ ක්‍රීඩා පිටි, ක්‍රීඩකයින්, පැරණි ක්‍රීඩකයින්, තරඟ වාර්තා ආදී ක්‍රීඩාවට සම්බන්ධ සියලු දත්ත හා සංඛ්‍යාලේඛණ පවත්වාගෙන යාම, ක්‍රීඩා භාණ්ඩ බෙදා හැරීම හා ඒ හා සම්බන්ධ සංඛ්‍යා ලේඛණ හා තොරතුරු පවත්වාගෙන යාම, ආර්ථික අපහසුතා ඇති ක්‍රීඩකයින්ගේ පවුල් බල ගැන්වීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම හා ක්‍රීඩා කැපකරු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට දායක වීම</p>

			<p>iv. අදාළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පුහුණු සංවිත ඇති කිරීම ක්‍රීඩා පිටි සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශයන් ලබා දීම, ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ හා ප්‍රකාශයන් සිදු කිරීම, පළාත් ක්‍රීඩා අරමුදලට දායකත්වයන් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීම, ක්‍රීඩා පුහුණු විද්‍යායතනයට පුහුණුලාභීන් යොමු කිරීම හා තොරතුරු පවත්වාගෙන යාම. ක්‍රීඩා පුහුණු කඳවුරු සංවිධානය කිරීම හා සියලු ක්‍රීඩා ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීම</p> <p>v. අදාළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ දක්ෂ පාසල් ක්‍රීඩකයින් හඳුනාගැනීම හා හඳුන්වාදීම, විදේශ ගත වන ක්‍රීඩකයින් සම්බන්ධ දීමනා ගෙවීම නිර්දේශ කිරීම හා සම්බන්ධීකරණය, විවිධ ක්‍රීඩා තරඟ සඳහා ක්‍රීඩකයින් යොමු කිරීම.</p>
--	--	--	--

6.2. ඒකාබද්ධ නිලධර සංඛ්‍යාව - 43කි.

උසස් කිරීමේ කාර්යය සඳහා සේවා ගණයේ III, II හා I ශ්‍රේණි සියල්ල ඒකාබද්ධ නිලධර සංඛ්‍යාවක් සේ සලකනු ලැබේ

7. බඳවාගැනීමේ ක්‍රමය -

7.1 බඳවා ගන්නා ප්‍රතිශතයන්

ධාරාව	ප්‍රතිශතය
විවෘත	100%
සීමිත	අදාළ නැත
කුසලතා	අදාළ නැත

7.2 විවෘත බඳවා ගැනීම

7.2.1 බඳවා ගන්නා ශ්‍රේණිය - III ශ්‍රේණිය

7.2.2 සුදුසුකම්

7.2.2.1 අධ්‍යාපන සුදුසුකම්

-(අ) සිංහල / දෙමළ / ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ තවත් විෂයයන් දෙකකට සම්මාන සාමාර්ථ සහිතව එක් වරක දී විෂයයන් 06 කින් අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සමත් වී තිබීම.

(ආ) ජාතික ක්‍රීඩා විද්‍යායතනය මගින් පවත්වනු ලබන වසරකට නොඅඩු ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා සමත්ව තිබීම.

ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලදී.
 ගොනු අංකය : 14/4/2019 දිනය : 2019.01.21

7.2.2.2 වෘත්තීය සුදුසුකම්-

(අ) යම්කිසි ක්‍රීඩා ඉසව්වක ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු ව පිළිගත් ජාත්‍යන්තර තරඟයකට සහභාගී වී තිබීම හෝ

(ආ) ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ජාතික මහා ක්‍රීඩා උළෙලකදී යම් ඉසව්වකින් ජාතික මට්ටමකින් 1,2,3 ස්ථාන ලබා තිබීම හෝ පළාත් මට්ටමින් 1,2 ස්ථාන ලබා තිබීම හෝ ජාතික ක්‍රීඩා සංගම් මගින් පවත්වනු ලබන ප්‍රධාන ජාතික විවෘත තරඟයකදී 1,2,3 ස්ථාන ලබා තිබීම.

සටහන :- බඳවාගැනීම් කිරීමේදී 7.2.2.1 අධ්‍යාපන සුදුසුකම් යටතේ "ආ" හි සඳහන් සුදුසුකම් සේවයට පත්ව වසර 03 ක් ඇතුළත සම්පූර්ණ කිරීමේ පදනම මත මෙම තනතුර සඳහා ඉල්ලුම් කළ හැක.

7.2.2.3 පළපුරුද්ද -

7.2.2.4 කාර්ය සුදුසුකම් - සෑම අපේක්ෂකයෙකුම බස්නාහිර පළාතේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත්, තනතුරට අදාළ රාජකාරි ඉටු කිරීම සඳහා සුදු ශාරීරික හා මානසික යෝග්‍යතාවක් තිබිය යුතුය. ශාරීරික යෝග්‍යතාව පිරික්සීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හෝ පළාත් ක්‍රීඩා විද්‍යායතනයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකය විසින් පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් විය යුතු ය. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පහත අංශයන් ගෙන් සමන්විතය. ප්‍රතික්‍රියා වේගය, නම්‍යතාවය, උදරයේ ශක්තිය, දෙඅත් වල ශක්තිය, උලභිතාවය, හිට්ටුර පැනීම, වේගය හා දුරා ගැනීම යන අංශයන් ගෙන් සමන්විත වේ.

7.2.2.5 වෙනත් සුදුසුකම් -

- i. අයදුම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතු ය.
- ii. යහපත් චරිතයකින් යුක්ත අයකු විය යුතු ය.
- iii. ආගමික හෝ ආගමික නිකායක පැවිදිවරයක් දරන තැනැත්තෙකු නොවිය යුතුය.
- iv. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට පූර්වාසන්න වසර තුන(03) ක කාලය තුළ බස්නාහිර පළාත තුළ ස්ථිර පදිංචිය තිබිය යුතු ය. (ඡන්ද හිමි නාම ලේඛණයේ නම ඇතුළත් විය යුතුය.)
- v. දැනටමත් රාජ්‍ය/පළාත් රාජ්‍ය සේවයේ නියුතු අයෙකු නම් ඔහු හෝ ඇය අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට පූර්වාසන්න වසර 05 ක් තුළ අවවාද කිරීමක් හැර දඬුවම් ලබා නො තිබිය යුතු අතර එකී පූර්වාසන්න වසර 05 තුළ සියළු වැටුප් වර්ධක උපයාගො තිබිය යුතුය.
- vi. තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය ඉහත සඳහන් සියලුම සුදුසුකම්, අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ/ගැසට් පත්‍රයේ සඳහන් කරනු ලබන දිනට සෑම ආකාරයකින් ම සම්පූර්ණ කර තිබිය යුතු ය.

7.2.3 වයස

7.2.3.1 අවම සීමාව - අවුරුදු 18 ට නොඅඩු විය යුතුය.

7.2.3.2 උපරිම සීමාව- අවුරුදු 35 ට නොවැඩි විය යුතුය.

7.2.3.3 ඉහත "7.2.2.5-vහි සඳහන් අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාව අවුරුදු 40 වේ."

7.2.4 බඳවා ගැනීමේ ක්‍රමය -

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පලකරන ලද දැන්වීමකින්, ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමකින් හෝ වෙනි අඩවියේ දැන්වීම් පල කිරීම මගින් අයදුම්පත් කැඳවා විවෘත තරඟ විභාගයක් පවත්වනු ලබන අතර, එම තරඟ විභාගයේ ප්‍රතිඵල මත 40% කට වඩා වැඩි ලකුණු ලබා ගන්නා අයදුම්කරුවන්ගේ ලකුණු අනුපිළිවෙල අනුව පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබයි.

ඒ අනුව ව්‍යුහගත පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු ලබා ගන්නා ඒකාබද්ධ ලකුණු සංඛ්‍යාව අනුව සකසනු ලබන කුසලතා ලේඛනයට ඇතුළත්වන්නන්ගෙන් ක්‍රීඩා විද්‍යායතනයේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වන්නන් මෙම තනතුරු සඳහා බඳවාගනු ලැබේ.

පුරප්පාඩු සංඛ්‍යාවට සමාන/අඩු අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති විට ඔවුන් ක්‍රීඩා විද්‍යායතනයේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට භාජනය කොට ඉන් සමත්වන්නන් සුදුසුකම් පරීක්ෂාකිරීමේ සම්මුඛ පරීක්ෂණයට භාජනය කර තනතුරු සඳහා බඳවා ගනු ලැබේ.

7.2.4.1 ලිඛිත විභාගය -

විෂයයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය
1. බුද්ධි පරීක්ෂණය	100	40%
2. භාෂා හැකියාව	100	40%

උප ලේඛණ 01 - ලිඛිත විභාගයෙහි විෂය නිර්දේශය

7.2.4.1.1 පවත්වන බලධරයා - අමාත්‍යාංශ ලේකම් හෝ අමාත්‍යාංශ ලේකම් විසින් බලය පවරනු ලබන වෙනත් ආයතනයක්

7.2.4.2 වෘත්තීය පරීක්ෂණය - අදාළ නොවේ

7.2.4.3 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය -

ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු:- සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයේදී සිදු කරනු ලබන මූලික සුදුසුකම් පරීක්ෂා කිරීම ද ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදී සිදු කරනු ලැබේ.

ආයතන අධ්‍යක්ෂවරයා විසින් අනුමත කරන ලදී.
 2016/01/21
 2016/01/21

7.2.4.4 ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය -

ලකුණු ලබා දෙනු ලබන ප්‍රධාන ශීර්ෂ	උපරිම ලකුණු ප්‍රමාණය	තෝරා ගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
අතිරේක අධ්‍යාපන සුදුසුකම්	10	40%
ක්‍රීඩා දක්ෂතාවයන්	70	
ක්‍රීඩා පුහුණු කිරීම, තරඟවිනිශ්චය/සංවිධානය	15	
පෞරුෂත්වය	05	
එකතුව	100	

(ලකුණු ලබා දෙනු ලබන ශීර්ෂ උප ලේඛන: 02 හි දක්වා ඇත)

7.2.4.4.1 ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත් කරන බලධරයා - පත්වීම් බලධාරියා.

7.2.5. අයදුම්පත් කැඳවීමේ ක්‍රමය - රජයේ ගැසට් පත්‍රයේ පල කිරීම හෝ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පල කිරීම මගින්හා ඊට අමතරව වෙබ් අඩවියේ ද දැන්වීම් පල කිරීම මගින්

7.3. සීමිත බඳවා ගැනීම - අදාළ නොවේ

7.4. කුසලතා පදනම මත බඳවා ගැනීම - අදාළ නොවේ

8. කාර්යක්ෂමතා කඩඉම්

8.1.

කුමන කාර්යක්ෂමතා කඩඉම ද යන වග	කාර්යක්ෂමතා කඩඉම සමත්විය යුත්තේ කොපමණ වසර ගණනකට පෙර ද	කාර්යක්ෂමතා කඩඉමේ ස්වභාවය ලිඛිත පරීක්ෂණය/ වෘත්තීය පරීක්ෂණය/ සහතික පාඨමාලාව/වෙනත්
1 වන කාර්යක්ෂමතා කඩඉම	ක්‍රීඩා නිලධාරී තනතුරට බඳවාගෙන වසර 3 ක් ගතවීමට පෙර	ලිඛිත පරීක්ෂණ (උප ලේඛනය:03)
2 වන කාර්යක්ෂමතා කඩඉම	ක්‍රීඩා නිලධාරී II ශ්‍රේණියට උසස් වී වසර 3 ක් ගතවීමට පෙර	ලිඛිත පරීක්ෂණ (උප ලේඛනය:04)
3 වන කාර්යක්ෂමතා කඩඉම	ක්‍රීඩා නිලධාරී I ශ්‍රේණියට උසස් වී වසර 5 ක් ගතවීමට පෙර	ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ (උප ලේඛනය:05)

8.2. කාර්යක්ෂමතා කඩඉම් පවත්වනු ලබන්නේ කොපමණ කාලයකට වරක්ද? වසරකට වරක් හෝ අවශ්‍යතාවය පරිදි

8.3. කාර්යක්ෂමතා කඩඉම් වලට අදාළ පරීක්ෂණ පවත්වනු ලබන බලධරයන් කවුරුන්ද?

- 1 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය
 - 2 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය
 - 3 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය
- } පත්වීම් බලධරයා

9. භාෂා ප්‍රවීණතාවය

9.1.

භාෂාව	ලබා ගත යුතු ප්‍රවීණතාවය
1. රාජ්‍ය භාෂාව	රාජ්‍ය භාෂාවක් නොවන භාෂා මාධ්‍යයකින් සේවයට බැඳුණු නිලධාරීන් නියමිත භාෂා ප්‍රවීණතාවය පරිවාස කාලය තුළ ලබාගත යුතුය.
2. අනෙක් රාජ්‍ය භාෂාව	රා.ප.ව.01/2014 අනුව අදාළ මට්ටමේ ප්‍රවීණතාව ලබා ගත යුතුය.
3. සන්ධාන භාෂාව (අදාළ වන්නේ නම් පමණි)	අදාළ නොවේ.

10. ශ්‍රේණි උසස් කිරීම

10.1. ක්‍රීඩා නිලධාරී III වන ශ්‍රේණියේ සිට II වන ශ්‍රේණියට සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම

10.1.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම

10.1.1.1. සපුරා ලිය යුතු සුදුසුකම්

- i. පත්වීම ස්ථිර කර තිබීම
- ii. ක්‍රීඩා නිලධාරී III ශ්‍රේණියේ අවම වශයෙන් වසර 10ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා එම කාල සීමාවට අදාළ සියලු වැටුප් වර්ධක උපයා ගෙන තිබීම.
- iii. අනුමත කාර්ය සාධන ඇගයීම් පරිපාටිය අනුව උසස්වීම් දිනට පෙරාතුව වූ වසර දහයක් (10) තුළ සතුටුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම
- iv. උසස් කිරීමේ දිනට පූර්වාසන්නතම වසර පහ (05) තුළම සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම
- v. අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය ලබාගෙන තිබීම
- vi. අදාළ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ නියමිත දිනට සමත් වී තිබීම

10.1.1.2. උසස් කිරීමේ ක්‍රමය -

සුදුසුකම් සම්පූර්ණ කරන නිලධරයන් විසින් නියමිත ආකෘති පත්‍රය අනුව පත් කිරීම් බලධරයා වෙත ඉල්ලීමක් කරනු ලැබූ විට, පත් කිරීම් බලධරයා විසින් සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, III ශ්‍රේණියේ වසර දහයක සේවා කාලය හෝ සුදුසුකම් සම්පූර්ණ කරනු ලබන දිනය යන දින දෙකෙන් පසුව එළඹෙන දින සිට ක්‍රියාත්මක වන පරිදි II ශ්‍රේණියට උසස් කිරීම පත් කිරීම් බලධරයා විසින් සිදු කරනු ලැබේ.

රජය ආණ්ඩුකාරවරු මා විසින් අනුමත කරන ලදී.
 යොමු අංකය : 1/9/4/2014 දිනය : 2016/01/21

10.2. ක්‍රීඩා නිලධාරී II වන ශ්‍රේණියේ සිට I වන ශ්‍රේණියට උසස් කිරීම

10.2.1. සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම

10.2.1.1. සපුරාලිය යුතු සුදුසුකම් -

- i. ක්‍රීඩා නිලධාරී II ශ්‍රේණියේ අවම වශයෙන් වසර දහයක (10) සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා එම කාලයට අදාළ සියලුම වැටුප් වර්ධක උපයාගෙන තිබීම.
- ii. අනුමත කාර්ය සාධන ඇගයීම් පරිපාටිය අනුව උසස්වීම් දිනට පෙරාතුව වූ වසර දහයක් (10) තුළ සතුටුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්වූම් කර තිබීම
- iii. උසස් කිරීමේ දිනට පූර්වාසන්නතම වසර පහ (05) තුළ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම
- iv. අදාළ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ නියමිත දිනට සමත් වී තිබීම

10.2.1.2. උසස් කිරීමේ ක්‍රමය -

සුදුසුකම් සම්පූර්ණ කරන නිලධරයන් විසින් නියමිත ආකෘති පත්‍රය අනුව පත් කිරීම් බලධරයා වෙත ඉල්ලීමක් කරනු ලැබූ විට, පත් කිරීම් බලධරයා විසින් සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, II ශ්‍රේණියේ වසර දහයක සේවා කාලය හෝ සුදුසුකම් සම්පූර්ණ කරනු ලබන දිනය යන දින දෙකෙන් පසුව එළඹෙන දින සිට ක්‍රියාත්මක වන පරිදි I ශ්‍රේණියට උසස් කිරීම පත් කිරීම් බලධරයා විසින් සිදු කරනු ලැබේ.

11. තනතුරු වලට පත් කිරීම - අදාළ නොවේ

තනතුර	සුදුසුකම්	තෝරා ගනු ලබන ආකාරය

12. ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරනු ලැබ ඇති බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කාර්ය පරිපාටික රීතිවල දැක්වෙන පොදු කොන්දේසි වලට පරිබාහිර වන්නා වූ කොන්දේසි :

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ විධිවිධාන වලට ද, බස්නාහිර පළාත් සභා මූල්‍ය රීති සංග්‍රහයට ද, කලින් කල බස්නාහිර පළාත් සභාවේ ගරු ආණ්ඩුකාරතුමා විසින් පනවනු ලබන රෙගුලාසි වලට නොහොත් නියෝග වලට ද, බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් කලින් කලට පනවනු ලබන වෙනත් රෙගුලාසි නොහොත් නියෝග වලට ද, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝග වලට ද අනුව කටයුතු කළ යුතුය.

13. ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරනු ලැබ ඇති බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ දැක්වෙන අර්ථ නිරූපණවලට පරිබාහිර වන්නා වූ අර්ථ නිරූපණ

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කාර්ය පරිපාටික රීතිවල දැක්වෙන අර්ථ නිරූපණවලට පරිබාහිර වන්නා වූ අර්ථ නිරූපණ කිසිවක් වෙනොත් ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව / බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා විමසා කටයුතු කරනු ඇත.

14. ශ්‍රේණි ක්‍රමයට අන්තර්ග්‍රහණය -

ශ්‍රේණි ක්‍රමයට අන්තර්ග්‍රහණය කිරීමේ දී වැටුප් ප්‍රතිශෝධනය කිරීම සම්බන්ධයෙන් ආයතන අධ්‍යක්ෂ ජනරාල් / ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලේකම් විමසා තීරණය කිරීමට යටත්ව පහත සඳහන් පරිදි ශ්‍රේණි ක්‍රමයට අන්තර්ග්‍රහණය කිරීම සිදු කරනු ලැබේ. (නව බඳවාගැනීම් පරිපාටිය ක්‍රියාත්මක වන දිනට සේවයේ යෙදී සිටින්නන් සඳහා පමණක් අදාළ වේ.)

නව බඳවාගැනීම් පරිපාටිය ක්‍රියාත්මක වන දිනට රාජ්‍ය පරිපාලන වකුලේඛ අංක 06/2006(IV) මහින් ලබා දී ඇති MT -1 -2006(ඒ) වැටුප් පරිමාණය යටතේ වැටුප් ලබන නිලධාරීන් සියළුදෙනාම ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 4 වන වගන්තියේ සඳහන් විධිවිධාන වලට යටත්ව පහත සඳහන් පරිදි ශ්‍රේණි ක්‍රමයට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

i. MT -1-III ශ්‍රේණිය

(අ) MT -1 -2006(ඒ) වැටුප් පරිමාණය යටතේ III ශ්‍රේණියට අදාළ වැටුප් නියම කර ඇති තනතුරක හෝ ශ්‍රේණියක යටත් පිරිසෙයින් අවුරුදු 10ක සේවා කාලයක් සම්පූර්ණ කර නැති නිලධාරීන්,

(ආ) III ශ්‍රේණියට අදාළ වැටුප් පරිමාණය නියම කර ඇති තනතුරක හෝ ශ්‍රේණියක යටත් පිරිසෙයින් අවුරුදු 10ක සේවා කාලයක් සම්පූර්ණ වුවද II ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය සෙසු සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන්,

MT -1-III ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

ii. MT -1-II ශ්‍රේණිය

(අ) ඉහත සඳහන් පරිදි III ශ්‍රේණියට අදාළ වැටුප් පරිමාණය නියම කර ඇති තනතුරක හෝ ශ්‍රේණියක යටත් පිරිසෙයින් අවුරුදු 10 කට නොඅඩු එහෙත් අවුරුදු 20 කට අඩු සේවා කාලයක් සම්පූර්ණ කර ඇති එමෙන්ම අවම වශයෙන් අවුරුදු දහයක (10) සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අදාළ කාලය තුළ වැටුප් වර්ධක දහයක් (10) උපයාගෙන ඇති හා නව බඳවාගැනීම් පරිපාටිය ක්‍රියාත්මක වීමට පෙර ක්‍රියාත්මකව පැවැති බඳවාගැනීම් පරිපාටිය අනුව අනෙකුත් සේවා අවශ්‍යතා සපුරා ඇති නිලධාරීන්

ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලදී.
කොහු අංකය 114/14/2009 දිනය 2016/01/21

(ආ) MT -1 -2006(ඒ) වැටුප් පරිමාණයේ II ශ්‍රේණියට අදාළ වැටුප් පරිමාණය නියම කර ඇති තනතුරක හෝ ශ්‍රේණියක යටත් පිරිසෙයින් වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර නැති නිලධාරීන්

(ඇ) ඉහත සඳහන් පරිදි II ශ්‍රේණියට අදාළ වැටුප් පරිමාණය නියම කර ඇති තනතුරක හෝ ශ්‍රේණියක සේවා කාලය වසර 10 සම්පූර්ණ වුවද, ඉහත සඳහන් අනෙකුත් අවශ්‍යතා සපුරා නොමැති නිලධාරීන්

MT -1-II ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

iii. MT -1-I ශ්‍රේණිය

(අ) ඉහත සඳහන් III ශ්‍රේණියට අදාළ වැටුප් පරිමාණය නියම කර ඇති තනතුරක හෝ ශ්‍රේණියක යටත් පිරිසෙයින් අවුරුදු 20ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති එමෙන්ම අදාළ කාලය තුළ වැටුප් වර්ධක විස්සක් (20) උපයාගෙන ඇති හා නව බඳවාගැනීම් පරිපාටිය ක්‍රියාත්මක වීමට පෙර ක්‍රියාත්මකව පැවැති බඳවාගැනීම් පරිපාටිය අනුව අනෙකුත් සේවා අවශ්‍යතා සපුරා ඇති නිලධාරීන්,

(ආ) ඉහත සඳහන් පරිදි II ශ්‍රේණියට අදාළ වැටුප් පරිමාණය නියම කර ඇති තනතුරක හෝ ශ්‍රේණියක යටත් පිරිසෙයින් වසර දහයක (10) සේවා කාලයක් ඇති එමෙන්ම අදාළ කාලය තුළ වැටුප් වර්ධක දහයක් (10) උපයාගෙන ඇති සහ ඉහත සඳහන් අනෙකුත් සේවා අවශ්‍යතා සපුරා ඇති නිලධාරීන්,

(ඇ) MT -1 -2006(ඒ) වැටුප් පරිමාණයේ I ශ්‍රේණියට අදාළ වැටුප් නියම කර ඇති තනතුරක හෝ ශ්‍රේණියක් යටතේ වැටුප් ලබන නිලධාරීන්,

MT -1-I ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

15. අර්ථ නිරූපන:

“සතුටුදායක සේවා කාලය”:

(i) පළාත් සභා රාජ්‍ය සේවයේ සේවකයකු විසින් කාර්යක්ෂමව හා අනලස්ව රාජකාරිය ඉටු කිරීම මඟින් ද, සමත් විය යුතුව තිබූ කාර්යක්ෂමතා කඩඉම් සමත්වීම මඟින් ද, සිදු කළ යුතුව තිබූ පත්වීම ස්ථිර කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කිරීම මඟින් ද, එම කාලය තුළදී උපයාගත යුතුව තිබූ සියලුම වැටුප් වර්ධක උපයාගෙන ඇත්තා වූ සහ ඔහු විසින් දඬුවම් ලැබිය යුතු වරදක් සිදු නොකරන ලද්දා වූ කාලසීමාවක් වන්නේ ය.

(ii) සේවකයා වෙත ලබා දිය යුතුව තිබූ වාර්ෂික වැටුප් වර්ධක නීත්‍යානුකූල හේතු මත අත්හිටුවා, අඩු කොට, නතර කොට හෝ විලම්භනය කොට ඇති කාල පරිච්ඡේදයක් වේ නම් එය ද, ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ, වැරදි පිළිබඳ පළමු වැනි උපලේඛනය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති විටක එම වරද සිදු කරනු ලැබූ දින සිට වසර 03ක කාලයක් ද සහ ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ, වැරදි පිළිබඳ දෙවන උපලේඛනය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති විටක එම වරද සිදු කරනු ලැබූ දින සිට එක් වසරක කාලයක් ද සතුටුදායක සේවා කාලය ගණනය කිරීමේදී බැහැර කළ යුතු වන්නේ ය.

“සක්‍රීය සේවා කාලය”:

සක්‍රීය සේවා කාලය යනු ස්වකීය තනතුරට අදාළ වැටුප් ලබමින් සත්‍ය වශයෙන්ම රාජකාරියෙහි යෙදී සිටි සේවා කාලය වේ. රජයෙන් අනුමත ප්‍රසූත නිවාඩු හැර අනෙකුත් සියළුම වැටුප් රහිත නිවාඩු කාල පරිච්ඡේදයන් සක්‍රීය සේවා කාලය සඳහා ගණනය කරනු නොලබන්නේය.

“නියමිත දිනට” :

අදාළ කාර්යක්ෂමතා කඩඉම සමත් විය යුතු දිනය, “නියමිත දිනය” ලෙස අදහස් කෙරේ. ශ්‍රේණි උසස් වීම් වලදී නියමිත දිනට හෝ ඊට පෙර කාර්යක්ෂමතා කඩඉම සමත් වන නිලධාරීන්ට බඳවා ගැනීමේ පරිපාටියේ සඳහන් පරිදි උසස්වීම් ලැබීමට හිමිකම් ඇත. නියමිත දිනට සමත් නොවන නිලධාරීන්ගේ උසස් වීම් දිනය කාර්යක්ෂමතා කඩඉම සමත් වීමට ප්‍රමාද වූ කාලයට සමාන කාලයකින් ප්‍රමාද කළ යුතුය.

උදා : වසර තුනකදී සමත් විය යුතු කාර්යක්ෂමතා කඩඉම වසර හතරකින් සමත් වුවහොත් වසර දහයකින් ලැබිය යුතු උසස් වීම් ලැබෙනුයේ වසර එකොළහකිනි.

16. මෙම පරිපාටියේ විධිවිධාන සලකා නොමැති යම් කරුණක් වෙතොත් බස්නාහිර පළාතේ ගරු ආණ්ඩුකාරතුමා විමසා තීරණය කරනු ඇත.

සකස් කලේ:- නම - එම්.ඒ.එම්. ලක්මාන
 අත්සන - [අත්සන]

පරීක්ෂා කලේ:- නම - ඒ.ඒ.ඒ. ඒ. බයන
 අත්සන -

නිර්දේශ කර ඉදිරිපත් කරමි
 දිනය - 2015.05.25

අත්සන - [අත්සන] [අත්සන]

(දෙපාර්තමේන්තු ප්‍රධානියා)
 නම
 තනතුර
 නිලමුද්‍රාව

එස්.පී. විජයබන්ධු
 අධ්‍යක්ෂ ජනරාල්,
 බස්නාහිර පළාත් ප්‍රදේශ, ක්‍රීඩා හා සංස්කෘතික, සාහිත්‍ය සංරක්ෂණ, ආහාර සැපයීම හා සෞඛ්‍ය සේවා, සමුදාය සංවිධාන, පාලන සහ සහතික කිරීම, පිරිසිදු බව සහතික කිරීම, පාලනය, ආදායම් ප්‍රවර්ධන සහ සේවා, ප්‍රවේශ සහ සංස්ථාපිත සේවාවන් හා සංවිධාන සහතික කිරීම.

ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලදී.
 කෙරුම් පත් අංකය: 14/14/1999/2015/01/21

යොමු අංකය - 11/11/25

බන්දන පලක් නිසා ප්‍රමාදය

ක්‍රීඩා නලබර්

තනතුර සඳහා යෝජිත මෙම බඳවා ගැනීමේ පරිපාටිය අනුමත කිරීම නිර්දේශ කරමි.

අත්සන -

නම - ජය ජී. විජයසේන

ලේකම්

බ.ආ. ක්‍රීඩා අමාත්‍යාංශය

දිනය - 2015.08.25

නිල මුද්‍රා පිටපත්

විස්තෘත ප්‍රතිපත්ති, ක්‍රීඩා සහ සංස්කෘතික ක්‍රීඩා, සාහසික ක්‍රීඩා, පාසාල ක්‍රීඩා සහ ප්‍රවෘත්ති, ක්‍රීඩාකාර සංවර්ධන, පාසාල ක්‍රීඩා, විදුලි, මුද්‍රා සංවර්ධන, සංවර්ධන, ප්‍රවෘත්ති සංවර්ධන, ක්‍රීඩා සහ සංස්කෘතික සහ සංවර්ධන ප්‍රවෘත්ති, ක්‍රීඩා සහ සංස්කෘතික සහ සංවර්ධන ප්‍රවෘත්ති, ක්‍රීඩා සහ සංස්කෘතික සහ සංවර්ධන ප්‍රවෘත්ති.

යොමු අංකය - CSO/PTR/12/2/6/1-IV

බන්දන පලක් නිසා ප්‍රමාදය

ක්‍රීඩා නලබර්

තනතුර සඳහා යෝජිත මෙම බඳවා ගැනීමේ පරිපාටිය අනුමත කිරීම නිර්දේශ කරමි.

අත්සන -

නම - ජේ. එම්. සී. ජයන්ති විජේතුංග

ප්‍රධාන ලේකම්

දිනය - 2015.11.11

ජේ. එම්. සී. ජයන්ති විජේතුංග
ප්‍රධාන ලේකම්, බන්ධන පලක්

නිල මුද්‍රාව

යොමු අංකය - 174/215/28

.....හි
.....
..... නතතුර සඳහා සඳහා වන මෙම බඳවා ගැනීමේ
පරිපාටිය බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇත.

අත්සන - 

නම -

ලේකම්

රාජ්‍ය සේවා කොමිෂන් සභාව

පී. රාජපක්ෂ
ලේකම්
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ.ප.)
අංක 109, දෙවන මහල,
මහා විද්‍යා, මත්තරමුල්ල.

දිනය - 2015.12.23

නිල මුද්‍රාව

යොමු අංකය - 174/4/299

.....හි
.....
..... නතතුර සඳහා සඳහා වන මෙම බඳවා ගැනීමේ
පරිපාටිය 2016.01.21 දින ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලදී.

අත්සන - 

නම -

ආණ්ඩුකාර ලේකම්

පී. සෝමසිරි
ආණ්ඩුකාර ලේකම්
බ.ප. ආණ්ඩුකාර ලේකම් කාර්යාලය
05වන මහල, රොටුන්ඩා ගොඩනැගිල්ල,
අංක: 109, මාලු පාර, කොළඹ 03.

දිනය - 2016.01.21

නිල මුද්‍රාව

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා ප්‍රමාණාංගයේ කළමනාකරණ සහකාර තාක්ෂණ බණ්ඩ
- 3 සේවා ගණයේ ක්‍රීඩා නිලධාරී තනතුර සඳහා බඳවාගැනීමේ විවෘත තරඟ විභාගය

01. විභාගයේ නම : කළමනාකරණ සහකාර තාක්ෂණ බණ්ඩ - 3 සේවා ගණයේ ක්‍රීඩා නිලධාරී තනතුර සඳහා බඳවාගැනීමේ විවෘත තරඟ විභාගය

02. විභාගය පිළිබඳ විස්තර

ප්‍රශ්න පත්‍රය	කාලය	මුලු ලකුණු	සමත් ලකුණු
1. බුද්ධි පරීක්ෂණය	පැය 01යි	100	40%
2. භාෂා හැකියාව	පැය 01යි	100	40%

03. පවත්වන බලධරයා : පත්වීම් බලධරයා හෝ පත්වීම් බලධරයා විසින් බලය පවරනු ලබන වෙනත් ආයතනයක්

04. විභාගය පවත්වනු ලබන කාල සීමාව : අවශ්‍යතාවය පරිදි

05. විභාගය සඳහා වන විෂය නිර්දේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
1. බුද්ධි පරීක්ෂණය	අපේක්ෂකයා සතු සාමාන්‍ය බුද්ධිය, තර්කන හැකියාව, අදහස් ප්‍රකාශනය, සංඛ්‍යාත්මක කුසලතාව හා අවබෝධාත්මක හැකියාව මැන බැලෙන ප්‍රශ්න පත්‍රයකි.
2. භාෂා හැකියාව	අක්ෂර වින්‍යාසය, වියරණ භාවිතය, නිරවුල් පැහැදිලි අදහස් ප්‍රකාශනය, භාෂාවේ යෙදුම් පිළිබඳ අවබෝධය, සාරාංශකරණය හා රචනාමය හැකියාව මැන බැලෙන ප්‍රශ්න පත්‍රයකි.

සකස් කළේ: අත්සන [අත්සන]
 විෂය භාර කණිෂ්ඨ මාණ්ඩලික නිලධාරියා
 නම අ. ජී. ජී. ජී.
 තනතුර අධ්‍යක්ෂ ජනරාල්
 දිනය 2015.08.25

පරීක්ෂා කළේ: අත්සන [අත්සන]
 විෂය භාර ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියා
 නම අ. ජී. ජී. ජී. ජී. ජී.
 තනතුර අධ්‍යක්ෂ ජනරාල්
 දිනය 2015.08.25
 අධ්.පි.අයි.වී. රත්නාංග සහකාර ලේකම්,
 බස්නාහිර පළාත් ප්‍රමාණාංග ක්‍රීඩා හා ක්‍රීඩා සංවර්ධන සංවිධාන, ආචාර්ය සාමාන්‍ය පාලන කොට්ඨාස, කොළඹ 05, ශ්‍රී ලංකාව.

විම. අගෝඨ පරිපාලන නිලධාරී,
 බස්නාහිර පළාත් ප්‍රමාණාංග ක්‍රීඩා හා ක්‍රීඩා සංවර්ධන සංවිධාන, ආචාර්ය සාමාන්‍ය පාලන කොට්ඨාස, කොළඹ 05, ශ්‍රී ලංකාව.

අත්සන :
 (දෙපාර්තමේන්තු ප්‍රධානී)
 නම අ. ජී. ජී. ජී. ජී.
 තනතුර ලේකම්
 දිනය 2015.08.25

වි.පී. විජයබණ්ඩු
 අධ්.පි.අයි.වී. රත්නාංග සහකාර ලේකම්,
 බස්නාහිර පළාත් ප්‍රමාණාංග ක්‍රීඩා හා ක්‍රීඩා සංවර්ධන සංවිධාන, ආචාර්ය සාමාන්‍ය පාලන කොට්ඨාස, කොළඹ 05, ශ්‍රී ලංකාව.

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණ බන්ධ - 3 සේවා ගණයේ ක්‍රීඩා නිලධාරීන් තනතුර සඳහා බඳවා ගැනීමේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය

1. පරීක්ෂණයේ නම : ක්‍රීඩා නිලධාරීන් තනතුර සඳහා බඳවා ගැනීමේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය
2. සම්මුඛ පරීක්ෂණය සඳහා ලකුණු ලබා දෙන ක්ෂේත්‍ර සහ ලකුණු ප්‍රමාණයන්

ලකුණු ලබා දෙනු ලබන ක්ෂේත්‍ර	උපරිම ලකුණු ප්‍රමාණය	තෝරා ගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය		
අතිරේක අධ්‍යාපන සුදුසුකම්	බඳවා ගැනීමේ මූලික සුදුසුකම් වශයෙන් නියම කර ඇති සුදුසුකම් වලට අමතර වශයෙන් මාස 06 කට නොඅඩු ක්‍රීඩා සම්බන්ධ ඩිප්ලෝමා පාඨමාලාවක් සමත් වීම.	05		
	විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබා ගත් උපාධිය.	07		
	විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබා ගත් ක්‍රීඩා උපාධිය.	10*		
	(ඉහත සඳහන් සුදුසුකම් වලින් එකක් සඳහා පමණක් ලකුණු ලබා දෙනු ලැබේ)			
ක්‍රීඩා දක්ෂතාවයන්	ජයග්‍රහණ ලබා ගත් ස්ථාන	1	2	3
	පළාත් තරඟ	20	15	10
	ජාතික තරඟ	45	42.5	40
	දකුණු ආසියාතික තරඟ / ආසියාතික කණිෂ්ඨ තරඟ	55	52.5	50
	ආසියාතික ශූරතා, පොදු රාජ්‍ය මණ්ඩලීය ශූරතා සඳහා තරඟයක 1-2 හෝ 3 වන ස්ථාන ජයග්‍රහණ		65	
	ආසියාතික, පොදු රාජ්‍ය මණ්ඩලීය, ලෝක ශූරතා ලෝක කුසලාන ඔලිම්පික් තරඟයක 1-2 හෝ 3 වන ස්ථාන ජයග්‍රහණ		70	
	(ඉහත සඳහන් සුදුසුකම් වලින් උපරිම සුදුසුකම් සඳහා පමණක් ලකුණු ලබා දෙනු ලැබේ)			
		කරුණු: ආචාර්ය ජනරාල් විසින් අනුමත කරන ලදී. ගෙනු ලැබූ දිනය: 14/04/2019 දින 08:30:00.01/21		
ක්‍රීඩා පුහුණු කිරීම,	ජාතික මට්ටමේ හා ජාත්‍යන්තර	ජාත්‍යන්තර තරඟ 15*		

40%

තරඟ විනිශ්චය / සංවිධානය	තරඟ සඳහා පුහුණු කිරීම / විනිශ්චය හෝ සංවිධානය කිරීම සඳහා පමණක් ලකුණු හිමි වේ. (ජාතික හෝ ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් විසින් ප්‍රදානය කළ සහතික / බලපත්‍ර ඉදිරිපත් කළ යුතු ය.)	ජාතික තරඟ 07	
පෞරුෂත්වය	සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ අභිමතය පරිදි	05	

සටහන : ලකුණු ලබාගන්නා කුසලතා අනු පිළිවෙල අනුව පුරප්පාඩු සඳහා පත් කරනු ලැබේ.

03. සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන බලධරයා : පත්වීම් බලධරයා

04. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන්නේ කොපමණ කාල සීමාවකට වරක්ද යන වග : අවශ්‍යතාවය පරිදි

සකස් කළේ: අත්සන [අත්සන]

පරීක්ෂා කළේ: අත්සන: [අත්සන]

විෂය භාර කණිෂ්ඨ මාණ්ඩලික නිලධාරියා

විෂය භාර ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියා

නම සුචන්ද්‍ර ජීවන්

නම අ. ජී. අයි. ඩී. රත්නායක

තනතුර අධ්‍යක්ෂ ජනරාල්

තනතුර අධ්‍යක්ෂ ජනරාල්

දිනය 2015.08.25

දිනය 2015.08.25 අයි.පී.අයි.ටී. රත්නායක

විමි. අශෝක පිරිස්
පරිපාලන නිලධාරී,
විස්තාරිත ප්‍රවෘත්ත, ශිෂ්‍ය හා කෞතුක සංරක්ෂණ, කාන්තා සංරක්ෂණ, ආහාර සංරක්ෂණ හා සංවර්ධන, සංවර්ධන, සහ ආර්ථික ප්‍රවර්ධන, විද්‍යා, ප්‍රාග් සංවර්ධන, සංවර්ධන, ආයෝජන ප්‍රවර්ධන සම්ප්‍රේෂණය සහ සත්ව විකේතන හා සංවර්ධන අංශයකි.

අත්සන :

(දෙපාර්තමේන්තු ප්‍රධානී)

නම අ. ජී. විජයවර්ධන

තනතුර අධ්‍යක්ෂ ජනරාල්

දිනය 2015.08.25

නිල මුද්‍රාව -

විමි.පී. විජයවර්ධන
අධ්‍යක්ෂ ජනරාල්,
විස්තාරිත ප්‍රවෘත්ත, ශිෂ්‍ය හා කෞතුක සංරක්ෂණ, කාන්තා සංරක්ෂණ, ආහාර සංරක්ෂණ හා සංවර්ධන, සංවර්ධන, සහ ආර්ථික ප්‍රවර්ධන, විද්‍යා, ප්‍රාග් සංවර්ධන, සංවර්ධන, ආයෝජන ප්‍රවර්ධන සම්ප්‍රේෂණය සහ සත්ව විකේතන හා සංවර්ධන අංශයකි.

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණ බණ්ඩ - 3 සේවා ගණයේ ක්‍රීඩා නිලධාරී III ශ්‍රේණියේ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය

1. විභාගයේ/ වෘත්තීය පරීක්ෂණයේ නම : ක්‍රීඩා නිලධාරී III ශ්‍රේණියේ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය
2. විභාගය/වෘත්තීය පරීක්ෂණය පිළිබඳ විස්තර : කෙටි ප්‍රශ්න වලින් සමන්විත ලිඛිත පරීක්ෂණයකි.

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
1. ආයතන සංග්‍රහය හා බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කාර්ය පරිපාටික රීති පිළිබඳ මූලික දැනුම	පැය 01	100	40%
2. ක්‍රීඩා පිළිබඳ සාමාන්‍ය දැනීම පරීක්ෂා කිරීම	පැය 01	100	40%

3. විභාගය පවත්වනු ලබන බලධරයා : පත්වීම් බලධරයා
4. විභාගය පවත්වනු ලබන කාල සීමාව : වසරකට වරක් හෝ අවශ්‍යතාව පරිදි
5. විභාගය සඳහා වන විෂය නිර්දේශය

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
1. ආයතන සංග්‍රහය හා බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කාර්ය පරිපාටික රීති පිළිබඳ මූලික දැනුම	1. බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කාර්ය පරිපාටික රීති 2. ආයතන සංග්‍රහයේ VII, XII, XIV, XVII, XXIV පරිච්ඡේද
2. ක්‍රීඩා පිළිබඳ සාමාන්‍ය දැනීම පරීක්ෂා කිරීම	ක්‍රීඩා පිළිබඳ නීති රීති හා ක්‍රීඩා පනත පිළිබඳ දැනුම, ක්‍රීඩා තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ දැනුම පරීක්ෂාව

හරා ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලදී.
 කොළඹ අංකය 14/4/2015 දිනය 2016/01/21



අත්සන :
 (දෙපාර්තමේන්තු ප්‍රධානී)
 නම - ආර්. ජී. විජේසේන
 තනතුර - අධ්‍යක්ෂ
 දිනය - 2015. 09. 25
 නිල මුද්‍රාව -

විස්.පී විජේසේන
 විස්තරය
 විස්තරය
 විස්තරය

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණ බණ්ඩ - 3 සේවා ගණයේ ක්‍රීඩා නිලධාරී II ශ්‍රේණියේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය

1. විභාගයේ / වෘත්තීය පරීක්ෂණයේ නම : ක්‍රීඩා නිලධාරී II ශ්‍රේණියේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය
2. විභාගය / වෘත්තීය පරීක්ෂණය පිළිබඳ විස්තර : කෙටි ප්‍රශ්න වලින් සමන්විත ලිඛිත පරීක්ෂණයකි.

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
පළාත් මූල්‍ය රීති සංග්‍රහය	පැය 01	100	40%

පළාත් මූල්‍ය රීති සංග්‍රහය සම්බන්ධයෙන් වන ප්‍රශ්න පත්‍රයට අමතරව නිලධාරියා විනිසුරු බලපත්‍ර 2ක් ලබා තිබිය යුතු අතර ඉන් එකක් මළල ක්‍රීඩා සඳහා විය යුතුය.

3. විභාගය පවත්වනු ලබන බලධරයා : සන්චීම් බලධරයා
4. විභාගය පවත්වනු ලබන කාල සීමාව : වසරකට වරක් හෝ අවශ්‍යතාව පරිදි
5. විභාගය සඳහා වන විෂය නිර්දේශය

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
පළාත් මූල්‍ය රීති සංග්‍රහය	II, V, X පරිච්ඡේද

අත්සන :

(දෙපාර්තමේන්තු ප්‍රධානී)

නම - එස්. ජී. විජයසේන

තනතුර - ලේකම්

දිනය - 2015.08.25

නිල මුද්‍රාව -

එස්. ජී. විජයසේන
 අමාත්‍යාංශ ලේකම්,
 බස්නාහිර පළාත් පාලන, ක්‍රීඩා හා නෛරාජ්‍ය,
 කාන්තා සරසාය, පාසාල පාර, පොළොන්නරුව, සි. පි. සේනාරත්න
 සංවර්ධන, රාජ්‍ය නිර්මාණ අංශය, කොළඹ 05, ශ්‍රී ලංකාව.
 තෙවැනි මහල, අනුරාධපුර විශ්වවිද්‍යාල සංකීර්ණය, කොළඹ 05
 කෙටි තැරුම් අංකය : 011 262 2626

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණ බණ්ඩ - 3 සේවා ගණයේ ක්‍රීඩා නිලධාරී I ශ්‍රේණියේ තුන්වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය

- 1. විභාගයේ / වෘත්තීය පරීක්ෂණයේ නම : ක්‍රීඩා නිලධාරී I ශ්‍රේණියේ තුන්වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය
- 2. විභාගය / වෘත්තීය පරීක්ෂණය පිළිබඳ විස්තර : ව්‍යුහගත පරීක්ෂණය

ලකුණු ලබා දෙනු ලබන ප්‍රධාන ක්ෂේත්‍ර	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය
රාජකාරි කටයුතු වලදී දක්වන ලද විශේෂ දායකත්වය (එක් දායකත්වයක් සඳහා ලකුණු 05 බැගින්)	15	40%
ක්ෂේත්‍රයට අදාළ නව්‍යකරණයන් පිළිබඳ දැනුම	35	
කාර්ය සාධන ඇගයීමේ (පූර්වාසන්න වසර 05 සඳහා) ඉතා හොඳයි - ලකුණු 09 හොඳයි - ලකුණු 06	45	
සම්මුඛ පරීක්ෂණයේදී දක්වනු ලබන කුසලතාවය	05	

3 විභාගය පවත්වනු ලබන බලධරයා : පත්වීම් බලධරයා

4. විභාගය පවත්වනු ලබන කාල සීමාව : වසරකට වරක් හෝ අවශ්‍යතාව පරිදි

සකස් කළේ: අත්සන *[Signature]*
 විෂය භාර කණිෂ්ඨ මාණ්ඩලික නිලධාරියා
 නම පබ්.ජී. ජි.එල්.
 තනතුර පබ්.ජී. ජි.එල්.
 දිනය 2015.08.25

පරීක්ෂා කළේ: අත්සන *[Signature]*
 විෂය භාර ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියා
 නම අයි.පී. අයි.ටී. රත්නායක
 තනතුර අයි.පී. අයි.ටී. රත්නායක
 දිනය 2015.08.26

විම. අශෝක පිරිස්
 පරිපාලන නිලධාරී,
 බස්නාහිර පළාත් ප්‍රවාහන, ක්‍රීඩා හා සංස්කෘතික සේවා දෙපාර්තමේන්තුව,
 සාන්තා පාර, පානර සංගමයේ හා සේවා කොට්ඨාසයේ, පරිපාලන
 සංවර්ධන, සහ සංවර්ධන ප්‍රවර්ධන, විවිධ, ප්‍රාමි සංවර්ධන,
 සංවර්ධන, අයෝජන, ප්‍රවර්ධන සම්බන්ධීකරණ සහ
 සේවාව සිංහල හා සංවර්ධන අමාත්‍යාංශය,
 89, සේවා කොට්ඨාසය.

[Signature]
 බස්නාහිර පළාත් ප්‍රවාහන, ක්‍රීඩා හා සංස්කෘතික සේවා දෙපාර්තමේන්තුව,
 සාන්තා පාර, පානර සංගමයේ හා සේවා කොට්ඨාසයේ, පරිපාලන
 සංවර්ධන, සහ සංවර්ධන ප්‍රවර්ධන, විවිධ, ප්‍රාමි සංවර්ධන,
 සංවර්ධන, අයෝජන, ප්‍රවර්ධන සම්බන්ධීකරණ සහ
 සේවාව සිංහල හා සංවර්ධන අමාත්‍යාංශය,
 89, සේවා කොට්ඨාසය.

(දෙපාර්තමේන්තු ප්‍රධානී)

නම - එස්.පී. විජයබන්දු
 තනතුර - අමාත්‍යාංශ ලේකම්
 දිනය - 2015.08.25
 නිලලිපුව -

එස්.පී. විජයබන්දු
 අධ්‍යක්ෂ ජනරාල්,
 බස්නාහිර පළාත් ප්‍රවාහන, ක්‍රීඩා හා සංස්කෘතික සේවා දෙපාර්තමේන්තුව,
 සාන්තා පාර, පානර සංගමයේ හා සේවා කොට්ඨාසයේ, පරිපාලන
 සංවර්ධන, සහ සංවර්ධන ප්‍රවර්ධන, විවිධ, ප්‍රාමි සංවර්ධන,
 සංවර්ධන, අයෝජන, ප්‍රවර්ධන සම්බන්ධීකරණ සහ
 සේවාව සිංහල හා සංවර්ධන අමාත්‍යාංශය,
 89, සේවා කොට්ඨාසය.

ගරු පාන්තිකාරකුමා විසින් අනුමත කරන ලදී.
 පානර සංගමය 11/11/15 දිනය 2016/01/21

ශ්‍රේණි උසස්වීම් ලබා ගැනීම සඳහා වූ අයදුම් පත්‍රය

1. නිලධරයා පිළිබඳ තොරතුරු

- 1.1 අයදුම්කරුගේ සම්පූර්ණ නම :
- 1.2 හැඳුනුම්පත් අංකය :
- 1.3 සේවා ස්ථානය සහ එහි ලිපිනය :
- 1.4 අයත් වන ශ්‍රේණිය හා තනතුර :
- 1.5 අයත් වන සේවා ගණය හා ශ්‍රේණිය :

2. පත්වීම පිළිබඳ තොරතුරු

- 2.1 පත්වීම් දිනය :
- 2.2 පත්වීම ස්ථිර කළ දිනය :
- 2.3 සමත් වූ කාර්යක්ෂමතා කඩඉම හා සමත් දිනය :

සමත් වූ කාර්යක්ෂමතා කඩඉම	සමත් විය යුතු දිනය	සමත් වූ දිනය

- 2.4 සමත් වූ භාෂා ප්‍රවීණතා මට්ටම හා සමත් දිනය :

සමත් වූ භාෂා ප්‍රවීණතා මට්ටම	සමත් විය යුතු දිනය	සමත් වූ දිනය

3. උසස් වීමට අදාළ තොරතුරු

- 3.1 උසස් වීමට අපේක්ෂිත ශ්‍රේණිය : 11/1/විශේෂ
- 3.2 උසස් වීමට අපේක්ෂිත ධාරාව : සාමාන්‍ය / සුවිශේෂී
- 3.3.1 අවශ්‍ය සක්‍රීය සේවා කාලය සම්පූර්ණ කර තිබේද? ඔව් / නැත
- 3.3.2 සක්‍රීය සේවා කාලය සම්පූර්ණ කළ දිනය :

4. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය

ඉහත සඳහන් සියළු තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්, ඉහත නම සඳහන් මහතා / මෙනවිය / මහත්මියසේවා ගණයේශ්‍රේණියට සාමාන්‍ය කාර්යසාධනය / සුවිශේෂී කාර්ය සාධනය යටතේ උසස් කිරීම සඳහා වූ සියළු කරුණු සම්පූර්ණ කර ඇති බවටත් සැහීමකට පත්වෙමි. ඒ අනුව එම නිලධාරියා ඉහත ශ්‍රේණියට උසස් කිරීම නිර්දේශ කර අනුමැතියට ඉදිරිපත් කරමි.

නම :
 අත්සන :
 දිනය :
 නිල මුද්‍රාව :

5. අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය

දෙපාර්තමේන්තු ප්‍රධාන විසින් දක්වා ඇති කරුණු නිවැරදි බවත් / නිවැරදි නොවන බවත් , ඒ අනුව ඉහත නිර්දේශ හා එකඟ වන බවත් / එකඟ නොවන බවත් කාරුණිකව දන්වමි.

නම :
 අත්සන :
 දිනය :
 නිල මුද්‍රාව :

6. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් / පත්වීම් බලධරයා

ඉහත සඳහන් සියළු තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්, ඒ අනුව මහතා / මහත්මිය / මෙනවිය සේවා ගණයේශ්‍රේණියට සාමාන්‍ය කාර්ය සාධනය / සුවිශේෂී කාර්ය සාධනය යටතේ දින සිට උසස් කිරීම නිර්දේශ කර අනුමැතියට ඉදිරිපත් කරමි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
 රාජ්‍ය සේවා කොමිෂන් සභාව
 කොළඹ 03

නම :
 අත්සන :
 දිනය :
 නිල මුද්‍රාව :

(පරිපාලන බලධරයා)